

1.1 මතය

ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලයේ (“මණ්ඩලය”) 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මණ්ඩලයේ 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිත යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී, මණ්ඩලය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය මණ්ඩලය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

මණ්ඩලයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව, මණ්ඩලයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ මණ්ඩලයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති,

පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ මණ්ඩලයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, මණ්ඩලය ක්‍රියා කර ඇති බව,
- මණ්ඩලය සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- මණ්ඩලයේ සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

මණ්ඩලයේ මෙහෙයුම් කටයුතු සඳහා අමාත්‍යාංශය මගින් මුළුමනින්ම අරමුදල් සපයන ලද අතර එම නිසා මණ්ඩලයේ කාර්යයන්ගෙන් අතිරික්තයක් / හිඟයක් ජනනය නොවීය. රු.11,626,202 කින් වියදම් අඩුවී ඇති බව පෙන්වුම් කරමින්, සමාලෝචනයට භාජනය වූ වර්ෂය තුළ සහ ඊට පෙර වර්ෂයේ අනුපිළිවෙලින් රු.82,511,881 ක් සහ රු. 94,138,101 ක් රජයේ ප්‍රදාන වශයෙන් මණ්ඩලයට ලැබී තිබුණි. මෙම තත්ත්වය ඇති වීමට පුහුණු වියදම් අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|---|--|
| <p>(අ) 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති පනතේ 5 වන වගන්තියට අනුව, පනත යටතේ ආයතනය විසින් අනුගමනය කරන ලද ප්‍රමිති පනතෙහි උපලේඛනයේ දක්වා ඇති සියලුම ව්‍යාපාරික ව්‍යවසාය සඳහා අදාළ වේ. මේ අනුව, උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසායන් (SBEs) මගින් ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිතිවලට දක්වන අනුකූලතාව අධීක්ෂණය කිරීම මණ්ඩලයේ ප්‍රධාන කාර්යය වේ. කෙසේ වෙතත්, මණ්ඩලය විසින් එහි ප්‍රධාන කාර්යයන්</p> | <p>1995 අංක 15 දරන පනත මගින් අස්තිත්ව උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසායන් (SBEs) ලෙස සැලකීමේ නිර්ණායක නියම වශයෙන් සඳහන් කරයි. කෙසේ වෙතත්, එවැනි උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසායන් (SBEs) ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) වෙත මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළ යුතු කාල සීමාවක් පනතේ නියම වශයෙන් සඳහන් නොවේ. තවද, උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසායන් (SBEs) පිළිබඳ සවිස්තරාත්මක ලැයිස්තුවක් දිවයිනේ කිසිදු අධිකාරියකින් ලබා ගත නොහැක. එවැනි තොරතුරු ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) මගින් උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසායන් (SBEs) බවට පත්වන ආයතන හඳුනා ගැනීම සඳහා විවිධ ක්‍රියාවලි අනුගමනය කර ඇත.</p> <p>ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) විසින් මේ වන විට 1995 අංක 15 දරන පනත සංශෝධනය කරමින් සිටී. ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) විසින් යම් ආයතනයක් උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසාය (SBEs)</p> | <p>උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසායන් (SBEs) හඳුනා ගැනීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතු වේ.</p> |

කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා 2007 අංක 7 දරන සමාගම් පනත බලාත්මක කිරීමෙන් පසු, උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසායන් (SBEs) හඳුනා ගැනීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් හඳුන්වා දී හෝ ක්‍රියාත්මක කර හෝ නොමැත.

ක් ද නැද්ද යන්න නිර්ණය කිරීමට හැකි වනු පිණිස එම ආයතනයේ මූල්‍ය ප්‍රකාශනවල පිටපතක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති අවස්ථාවක, එම ආයතනය මගින් මූල්‍ය ප්‍රකාශනවල පිටපතක් ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) වෙත ලබා දිය යුතු බවට වගන්තියක් මෙම සංශෝධනයේ ඇතුළත් වේ. ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) වෙත විගණන මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීමට නම්, එවැනි ආයතන වෙත මූල්‍ය ප්‍රකාශනවල පිටපතක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවක, එම ආයතන මගින් පර්යන්ත නිර්ණායක සපුරන්නේ නැති බව සනාථ කිරීම අවශ්‍ය වන බැවින් හඳුනාගැනීමේ ක්‍රියාවලිය සඳහා මෙමගින් පහසුකම් සැලසේ.

(ආ) 2019 දෙසැම්බර් 31 දින වන විට හඳුනාගත් උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසාය (SBEs) 1,608 අතරින්, 2019 වර්ෂය තුළ දී උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසාය (SBEs) 1,521 කින්, පූර්ව වර්ෂවල ලැබී ඇති මූල්‍ය ප්‍රකාශන 548 ක් ද ඇතුළුව මූල්‍ය ප්‍රකාශන 1,635 ක් මණ්ඩලයට ලැබී තිබුණි. කෙසේ වුවද, ඉතිරි උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසාය (SBEs) 87 න් මූල්‍ය ප්‍රකාශන ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට අදාළව මණ්ඩලය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

1995 අංක 15 දරණ පනතින්, උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසාය (SBEs) විසින් ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) වෙත මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කළ යුතු කාල සීමාවක් නියම කර නොමැත. එමගින්, ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) 2007 සමාගම් පනතේ අවශ්‍යතාවය අනුගමනය කරයි. මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන තෙක් ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) පසු විපරම් ක්‍රියාමාර්ග ගනිමින් සිටී. පැහැදිලි කරන ලද පරිදි, මූල්‍ය ප්‍රකාශන පසුව ඉදිරිපත් කරන උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසාය (SBEs), එනම්, නියමිත වේලාවට මූල්‍ය ප්‍රකාශන සුදානම් කර නොමැති වීම හේතුවෙන් ඊළඟ මූල්‍ය වර්ෂය තුළ, මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරන උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසාය (SBEs) පිළිබඳව, ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) ට වගකීමක් දැරිය නොහැකිය.

උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසාය (SBEs) වෙතින් මූල්‍ය ප්‍රකාශන ලබා ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුය.

(ඇ) 2019 වර්ෂය තුළ ලැබී ඇති මූල්‍ය ප්‍රකාශන අතුරින්, මණ්ඩලය මගින් සමාලෝචනය කර ඇත්තේ සියයට 44 ක් නියෝජනය කරමින් උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසාය (SBEs) 699 කින් ලැබී ඇති මූල්‍ය ප්‍රකාශන 720 ක් පමණි. කෙසේ වෙතත්, මණ්ඩලය විසින් සමාලෝචනය කරන ලද මූල්‍ය ප්‍රකාශන

පහත සඳහන් හේතු නිසා සමාලෝචනයට භාජනය වන අවස්ථාවේ ඇතුළත් කර ඇති නම් උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසාය (SBEs) ලැයිස්තුවේ ඇතුළත් කර ඇති නම් වලට වඩා වෙනස් වේ.

- සමාලෝචනයට භාජනය වන අවස්ථාවේ පවතින අක්ෂර වින්‍යාස දෝෂ
- වසරේ මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය කිරීමෙන් අනතුරුව සමාගමේ නම වෙනස් කිරීම
- මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය කිරීමෙන් පසුව, උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසාය (SBEs) නොවන ආයතන වශයෙන් හඳුනා ගෙන තිබීම
- මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය කිරීමෙන් පසුව ලැයිස්තුවෙන් ඉවත් කිරීම / ඇවර කිරීම

මණ්ඩලයේ ප්‍රධාන කාර්යයට අදාළව උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසාය (SBEs) වල යාවත්කාලීන වූ තොරතුරු පවත්වා ගත යුතුය.

26 ක් මණ්ඩලය විසින් හඳුනාගෙන ඇති උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසාය (SBEs) ලැයිස්තුව සමඟ නොසැසඳේ. එබැවින්, මණ්ඩලයේ විෂයපථයට අයත් වන උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසාය (SBEs) නිවැරදිව හඳුනා ගැනීමට මණ්ඩලය අපොහොසත් වී ඇති බව විගණනයේදී නිරීක්ෂණය විය.

තවද, විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) වෙත ඉදිරිපත් කරනු ලබන්නේ එම විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන කොටස් හිමියන් වෙත යවන අවස්ථාවේදීය. ඇතැම් අවස්ථාවල, එවැනි උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසායවල (SBEs) වර්ෂ අවසානය වීම හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) වෙත එම වර්ෂය තුළදීම නොලැබෙනු ඇත.

(ඇ) ප්‍රමිතිවලට අනුකූල නොවන බව අදාළ උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසාය (SBEs) වෙත වාර්තා කර තිබුණද, ප්‍රධාන වශයෙන්ම මණ්ඩලයට එවැනි උපදෙස් ලබා දීමට ව්‍යවස්ථාපිත බලතල නොමැති වීම හේතුවෙන්, ඇතැම් උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසායවල (SBEs) කළමනාකාරිත්වය ඒ සම්බන්ධයෙන් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි. එබැවින් මණ්ඩලයේ අධීක්ෂණ කාර්යයේ එලදායිතාවය ගැටළු සහගත වේ.

අනුකූල නොවීම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ගය තීරණය කරනු ලබන්නේ අනුකූල නොවීමට ප්‍රමාණවත්මකභාවය මත ය. ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ හඳුනා ගැනීම සහ ඇගයීම් සම්බන්ධ ගැටළු සහ වැදගත් අනාවරණ සහ ඉදිරිපත් කිරීමේ ගැටළුවලට අදාළ වන අනුකූල නොවීම් සම්බන්ධයෙනි. සියලුම අනුකූල නොවීම් සඳහා ව්‍යවස්ථාපිත උපදෙස් ලබා ගැනීම අවශ්‍ය නොවේ. සාමාන්‍යයෙන්, සන්නිවේදනය කළ බොහෝ අනුකූල නොවීම් සඳහා උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසායවල (SBEs) කළමනාකරණය මගින් ධනාත්මක ප්‍රතිචාර දක්වයි. කෙසේ වෙතත්, හඳුනා නොගත් අනුකූලතාවන්ගේ සංකීර්ණ ස්වභාවය හේතුවෙන් හෝ අවශ්‍ය නිවැරදි කිරීම් සිදුකිරීමට එකඟත්වයක් අපේක්ෂා කරන අවස්ථාවක, ඊළඟ මූල්‍ය ප්‍රකාශන මාලාව දැනටමත් නිකුත් කර ඇත්නම් හෝ නිකුත් කිරීම අවසන් කර ඇති අවස්ථාවක, ප්‍රඥප්තිය යටතේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තරම් කාරණය වැදගත් නොවන අවස්ථාවක අවසන් කිරීම සඳහා උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසායවල (SBEs) වෙනත් සවිස්තරාත්මක තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවය හේතුවෙන් මූල්‍ය ප්‍රකාශන සමාලෝචනය කිරීම තුළින් නොගැළපීම් නිගමනය කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන ඇතැම් අවස්ථාවන්වල දී, නිකුත් කිරීමට නියමිත ඊළඟ මූල්‍ය ප්‍රකාශන මාලාවේ (වාර්ෂික හෝ කාර්තුවය) අවශ්‍ය නිවැරදි කිරීම් සිදුකිරීමට අපේක්ෂා කෙරේ.

සන්නිවේදන ක්‍රියාවලිය විධිමත් කළ යුතුය.

(ඉ) හඳුනාගත් මුළු උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසාය (SBEs) 1,608 න්, හඳුනාගත් උපායමාර්ගික ව්‍යාපාර

වර්ෂය තුළ සිදු කරන ලද අභ්‍යන්තර උසස්වීම් සහ ඉල්ලා අස්වීම් හේතුවෙන් පරීක්ෂණවල නිරතව සිටි කාර්මික කාර්ය මණ්ඩලයට අදාළ තනතුරු තුනක් පුරප්පාඩු වී තිබීමේ සෘජු ප්‍රතිඵලයක් වශයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා ජෛවයේ නිරත කාර්මික කාර්ය මණ්ඩලයේ

විගණන පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කළ යුතුය.

ව්‍යවසායවලින් (SBEs) 3% ක් නියෝජනය කරමින්, විගණන පරීක්ෂණ 45 ක් පමණක් සමාලෝචිත වර්ෂය තුළ සිදු කරන ලදී. පූර්ව වර්ෂයේ සහ 2017 වර්ෂය තුළ අනුපිළිවෙලින් සිදු කරන ලද විගණන 50 සහ 100 සමඟ සසඳන විට එය ක්‍රමික අඩුවීමකි.

සංඛ්‍යාව අඩු වීම හේතුවෙන් වර්ෂය තුළ සිදු කරන ලද විගණන පරීක්ෂණ සංඛ්‍යාව 2018 වර්ෂයේ සිදු කරන ලද විගණන පරීක්ෂණ සංඛ්‍යාවට වඩා අඩු විය. තවද, 2017 වර්ෂයේ දී, ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) ට විගණන 100 ක් පැවැත්වීමට හැකි වූ නමුත් විගණන සමාලෝචනයේ නව ප්‍රවේශය සඳහා සැලකිය යුතු කාලයක් ගතවන බැවින් මූල්‍ය ප්‍රකාශන සංඛ්‍යාව 518 දක්වා අඩු කිරීමට බල කරන ලදී. කෙසේ වෙතත්, පසුව එළඹෙන වර්ෂවල දී, මූල්‍ය ප්‍රකාශන සමාලෝචනවලින් වැඩි ප්‍රතිශතයක් ආවරණය කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින්, විගණන සමාලෝචන සංඛ්‍යාව 50 දක්වා අඩු කරන ලදී.

(ඊ) උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසාය (SBEs) විගණනයේ නිරතව සිටින විගණන සමාගම් සඳහා තත්ත්ව පාලනය පිළිබඳ අනුකූලතා අවශ්‍යතා අධීක්ෂණය කිරීමට මණ්ඩලය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.

ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) පාලනය කරන 1995 අංක 15 දරන පනත මගින් ශ්‍රී ලංකා තත්ත්ව පාලන ප්‍රමිති (SLSQC) 1 සමඟ පවතින අනුකූල නොවීම් අධීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) වෙත බලය පවරා නොමැත. ඒ අනුව, වර්තමාන පනත මගින් උපායමාර්ගික ව්‍යාපාර ව්‍යවසාය (SBEs) විගණකවරුන් පිළිබඳව ප්‍රබලව සහ පුළුල් ලෙස පරීක්ෂා කිරීම සඳහා බලය පවරා ඇත. ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) මේ වන විට පනත සංශෝධනය කිරීමේ ක්‍රියාවලියේ නිරතව සිටියි. සිදු කිරීමට අපේක්ෂිත මෙම සංශෝධනය මගින් ශ්‍රී ලංකා තත්ත්ව පාලන ප්‍රමිති (SLSQC) 1 සමඟ පවතින අනුකූලතාවය අධීක්ෂණය කිරීම සඳහා අනාගතයේදී ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) වෙත බලය පැවරීමේ වගන්තියක් ඇතුළත් කරනු ඇත.

ශ්‍රී ලංකා තත්ත්ව පාලන ප්‍රමිති (SLSQC) 1 සමඟ අනුකූල නොවීම් අධීක්ෂණය කිරීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

| විගණන නිරීක්ෂණය | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|---|
| <p>කළමනාකරණ තොරතුරු පද්ධතිය (MIS) සැලසුම් කිරීම 2015 සිට ආරම්භ කර තිබුණද, 2020 අවසානය තෙක් සමාලෝචන කාර්යයන් වැඩි දියුණු කිරීම සඳහා මණ්ඩලය විසින් සුදුසු ක්‍රමයක් ක්‍රියාත්මක කර නොතිබුණි.</p> | <p>2015 වර්ෂයේ සිට ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලයේ (SLAASMB) නියාමන කාර්යයන් ඵලදායීව ඉටු කිරීම සඳහා කළමනාකරණ තොරතුරු පද්ධතියක් (MIS) ක්‍රියාත්මක කිරීමේ හදිසි අවශ්‍යතාවයක් මෙම මණ්ඩලයට පවතී.</p> <p>2016 වර්ෂයේ දී, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) සමඟ සම්බන්ධ වෙමින් MIS සංවර්ධන ක්‍රියාකාරකම් සම්බන්ධ උපදේශකයින් වශයෙන් කටයුතු</p> | <p>විධිමත් කළමනාකරණ තොරතුරු පද්ධතියක් ක්‍රියාත්මක කළ යුතුය.</p> |

කිරීමට ද, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සියේ අයවැය ප්‍රතිපාදන උපයෝගී කර ගනිමින් MIS සංවර්ධනයේ මූල්‍ය සම්පාදක වශයෙන් කටයුතු කිරීමට ද ඉදිරිපත් විය.

ඔවුන්ගේ ප්‍රසම්පාදන කමිටුව විසින් තෝරාගත් සංවර්ධකයෙකුට සංවර්ධන ක්‍රියාකාරකම් ප්‍රදානය කිරීමට නියමිතව තිබියදී, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) උපදේශකවරුන් වශයෙන් කටයුතු කිරීමෙන් මෙන්ම සංවර්ධන ක්‍රියාකාරකමේ මූල්‍ය සම්පාදක වශයෙන් කටයුතු කිරීමෙන් ද ඉවත් විය.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) එසේ ඉවත් වීමෙන් අනතුරුව, 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) මගින් එය සතුව පැවති පැකේජ සම්බන්ධයෙන් මොරටුව විශ්ව විද්‍යාලය හා වෙළෙන්දන් සමඟ සම්බන්ධව කටයුතු කළ ද, එම කාර්යය ඵලදායී අන්දමින් ඉටු කිරීමට නොහැකි විය.

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද PS/GPA/වක්‍රලේඛය/01/2020 යන වක්‍රලේඛය මගින් සියලු CTA විසඳුම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) හරහා යොමු කරන ලෙස නියම කර තිබීම හේතුවෙන්, ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) විසින් MIS සංවර්ධන ක්‍රියාකාරකම්වල ඉදිරි කටයුතු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) සම්බන්ධ කර නොගනිමින් සිදු කිරීමට අවසර ලබා දෙන ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) භාරව සිටින ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින ලදී.

කෙසේ වෙතත්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සියේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) විසින් මෙම කාර්යය අඛණ්ඩව සිදු කරන බව මණ්ඩලයේ සභාපතිවරයා වෙත සහතික කරමින් 2020 නොවැම්බර් 30 වන දින තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලද අතර එම ගිවිසුමට අනුව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය (ICTA) MIS සංවර්ධනය පිළිබඳ උපදේශකයින් වශයෙන් කටයුතු කරනු ඇත.

3.3 මානව සම්පත් කළමනාකරණය

| විගණන නිරීක්ෂණය | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|---|
| <p>2019 දෙසැම්බර් 31 දින වන විට මණ්ඩලය තුළ අනුමත සේවක සංඛ්‍යාවේ පුරප්පාඩු 20 ක් (කොන්ත්‍රාත් පදනම මත තනතුරු 03 ක් ද ඇතුළුව) පැවති අතර, ඉන් පුරප්පාඩු 04 ක් ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු සඳහා පැවති පුරප්පාඩු විය. කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා නොගෙන මණ්ඩලයේ අනුමත ස්ථීර සේවක මණ්ඩලයට අයත් ජ්‍යෙෂ්ඨ හා තෘතීයික මට්ටමේ තනතුරු 03 ක් සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම් සිදු කර ඇත.</p> | <p>2019 දෙසැම්බර් 31 දින වන විට පුරප්පාඩු 17 ක් පැවති අතර ඒ අතරින් පුරප්පාඩු 2 ක් ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු සඳහා වූ පුරප්පාඩු විය.</p> <p>වසර 20 කට අධික පළපුරුද්දක් සහිත වරලත් ගණකාධිකාරීවරයෙකු සඳහා ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) විසින් පිරිනමනු ලබන වැටුප වෙළඳපොළ පවතින වැටුපට සාපේක්ෂව බෙහෙවින් පහළ වැටුපක් වූ බැවින්, අධ්‍යක්ෂ ජනරාල් (DG) තනතුර සඳහා තෝරා ගැනීමට 2019 වර්ෂයේ දී පවත්වන ලද සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව, 2019 වර්ෂයේ දී අධ්‍යක්ෂ ජනරාල් (DG) තනතුර සඳහා පත්කිරීමක් සිදු කිරීමට මණ්ඩලයට නොහැකි විය.</p> <p>2020 ඔක්තෝබර් 8 වන දින මුදල් අමාත්‍යාංශය (MOF) වෙත ඉදිරිපත් කරන ලද පුරප්පාඩු වූ තනතුරුවලට බඳවා ගත හැක්කේ කුමන අන්දමේ තාක්ෂණික කුසලතා සම්පූර්ණ කළ කාර්ය මණ්ඩලයක් ද යන්න පාදක වූ වැටුප් යෝජනාවට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය (SLAASMB) අපේක්ෂා කරයි.</p> | <p>පුරප්පාඩු පිරවීම හෝ සේවක සංඛ්‍යාව සංශෝධනය කිරීම සිදු කළ යුතුය.</p> |